

මීගහකිවුල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරුකිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ගිණුම්කරණ ඇස්තමේන්තුවල, සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත්ව ඇත.

1.6. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල නිමි වැඩ වටිනාකම රු.4,526,555 ක් ඉඩම් හා ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනික කර නොතිබුණි.	ඉදිරි වර්ෂයේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් නිවැරදි කළ යුතුය.
(ආ) දේපළ පිරියත හා උපකරණ යටතේ දැක්විය යුතු මුළු වටිනාකම රු.824,400 ක් වූ භාණ්ඩ වර්ග 05 කට අදාළ ඒකක 37 ක් අවසන් තොගය තුළ දක්වා තිබුණි.	අවසන් තොගය නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	-එම-

1.6.2 විගණනය සඳහා සාක්ෂි නොමැතිවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට දේපළ පිරියත හා උපකරණ වටිනාකම තුළ ඇතුළත් රු.6,991,213 ක් වටිනා ගිණුම් ශේෂ 04 ක් සඳහා විස්තරාත්මක උප ලේඛන ඇතුළු සාක්ෂි ඉදිරිපත් නොකෙරුණි.	විධිමත් තක්සේරුවක් සිදුකර වටිනාකම ගණනය කර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	විස්තරාත්මක උපලේඛන ඇතුළු සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 134(3)	වසර 05 කට අධික කාලයක සිට අභ්‍යන්තර විගණන වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	විගණන වාර්තා ඉදිරිපත් කර ඇති බව.	මුදල් රෙගුලාසි අනුව විගණන වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනය අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය
සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.2,393,990 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත්
වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.1,542,877 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභා ලේකම්වරයා විසින් සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ
ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු
පහත දැක්වේ.

2024					2023			
ආදායම් ප්‍රභවය	ඇස්ත මේන්තුගත ආදායම රු.	බිල්කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.	ඇස්ත මේන්තුගත ආදායම රු.	බිල්කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
(i) වටිපනම් හා බදු	2,754,000	2,893,889	2,289,475	948,062	2,703,800	1,849,781	1,339,772	852,548
(ii) කුලී	4,796,200	4,725,460	4,252,267	1,671,514	5,161,400	4,479,220	4,228,470	1,368,705
(iii) බලපත්‍ර ගාස්තු	839,500	900,724	755,626	145,098	750,000	400,524	399,275	1,249
(i) වෙනත් ආදායම්	3,519,500	1,096,451	940,551	155,900	3,947,498	3,244,964	2,920,809	324,155
එකතුව	11,909,200	9,616,524	8,237,919	2,920,574	12,562,698	9,974,489	8,888,326	2,546,657

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 වර්ෂයේ සිට බදුදී තිබුණු මිගහකිවුල නව බස් නැවතුම්පොලේ කඩ කාමර 08 හි හිඟහිටි කඩ කාමර කුලී රු.644,400 ක් සමාලෝචිත වර්ෂයේදීද අයකරගෙන නොතිබුණි.	කඩ කාමර ගිවිසුම්ගතවී තිබුණද, ව්‍යාපාරික ස්ථාන ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා නොතිබීම සහ එම ස්ථානයට පැමිණීමට පවතින ප්‍රවේශ මාර්ග දුෂ්කරතා හේතුවෙන් වෙළඳාම් කටයුතු සඳහා පාරිභෝගිකයන් නොපැමිණීම නිසා ව්‍යාපාරික ස්ථාන වසා ඇති බව.	බස් නැවතුම්පොළ ප්‍රවේශ මාර්ග ගැටළුව නිරාකරණය කරගැනීම හා ගිවිසුම් ප්‍රකාරව කුලී අයකරගැනීම කළ යුතුය.

2.2.3 උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.3,877,820 ක් හා මුද්දර ගාස්තු රු.200,703ක් ගෙත්වාගෙන නොතිබුණි.	උපලේඛන පළාත් පාලන දෙපාර්තමේන්තුවට යොමුකර ඇත.	හිඟ උසාවි දඩ හා මුද්දර ගාස්තු ගෙත්වාගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1. පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 105 (ආ) වගන්තිය අනුව පොදු උපයෝගීතා සේවාවක් ලෙස සභා බල ප්‍රදේශයට අයත් ප්‍රධාන මාර්ග 11 ක් සඳහා විදී ලාම්පු 135 ක් සවිකර ඇති බව විදී ලාම්පු පිළිබඳ වට්ටෝරු ලේඛනයේ දක්වා තිබුණි. මිගහකිවුල සිට කැටවත්ත පාර ගුරුමඩ හන්දිය දක්වා මාර්ගයේ විදී ලාම්පු 14 න් 12 ක් අක්‍රීය තත්ත්වයේ පැවතුනි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 85.7 ක් විය.	සමීක්ෂණයක් සිදුකර නැවත යාවත්කාලීන කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව.	මහජන උපයෝගීතා සේවා නඩත්තු කර පවත්වා ගත යුතුය.

- (ආ) සභාවට අයත් ජල ව්‍යාපෘති 07ක ජල ව්‍යාපෘති 06ක ජල සාම්පල මහජනතාවට පිරිසිදු පාරිභෝගිකයන් 760 කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කරදෙන ලෙස පානීය ජලය ජලය පරිභෝජනය කරන අතර, පානීය ජල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලබාදීමට කටයුතු අවශ්‍යතාවය සඳහා ජලය සුදුසු බවට ජල සාම්පල කාර්යාලයට ලිපි යොමුකර කළ යුතුය. පරීක්ෂා කර නොතිබුණි. ඇති බව.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මීගහකිවුල ප්‍රදේශයේ පිහිටි උච්ච වෙල්ලස්ස සංවර්ධන පදනමට සභා අරමුදලින් රු.255,000ක් වැයකර කාය වර්ධන මධ්‍යස්ථානයට ත්‍රේඩ් මිල් කට්ටලයක් මිලදීගෙන තිබුණි. උපකරණ කට්ටලය භෞතිකව පරීක්ෂා කිරීමට ඉදිරිපත් නොකෙරුණු අතර, අදාළ මධ්‍යස්ථානය පිහිටි ස්ථානය පිළිබඳවද සභාව දැනුවත් වී නොතිබුණි.	කාර්යවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට උච්ච වෙල්ලස්ස සංවර්ධන පදනමට විධිමත්ව උපකරණ නිකුත් කර තිබුණද, සභාවේ අධීක්ෂණයක් නොවන මධ්‍යස්ථානයක් බවත්, එවැනි මධ්‍යස්ථානයක් පිළිබඳ සභාව දැනුවත්වී නොමැති බව.	සභා අරමුදල් අවශ්‍යතාවය හඳුනාගෙන ප්‍රමුඛතාවය මත යෙදවිය යුතුය.
(ආ) වසර 10 කට අධික කාලයක සිට පැවත එන ලැබෙන බව හා පැවැත්ම තහවුරු කළ නොහැකි රු.1,072,586 ක් ජංගම වත්කම් යටතේ ගිණුම්ගත කර තිබුණි.	කාලපරාසයක් සඳහන් නොවන ජල ගාස්තු සහ හිඟ කඩ කුලියක් දැක්වෙන අතර, ගරු ආණ්ඩුකාරතුමාට ඉදිරිපත් කර කපා හැරීමට කටයුතු යොදා ඇති බව.	ශේෂ නිරවුල් කරගත යුතුය.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2016 ජූලි සිට 2023 නොවැම්බර් මාසය දක්වා සේවයේ යොදන ලද සේවකයින් 06 ක් වෙනුවෙන් සේවා නියුක්ත භාර අරමුදල් නියමිත දිනට නොගෙවීම හේතුවෙන් රු.78,955 ක් අධිභාර මුදලක් ගෙවීමට සභාවට සිදුව තිබුණි.	සේවා නියුක්ත භාර අරමුදල් නියමිත දිනට ගෙවා නොමැතිවී හේතුවෙන් පොලී මුදල් ගෙවීමට සිදුව ඇති බව.	අධිභාර සම්බන්ධව මු. රෙ. 156 අනුව කටයුතු කළ යුතුය.

(ආ)	2022 වර්ෂයේ මැයි 09 දින කොළඹ ප්‍රදේශයේ ඇතිවී තිබුණු නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ගිනි තබා විනාශ කර තිබුණු රු.7,650,000 ක් වූ කැබ් රථය සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104 (4) අනුව පරීක්ෂණ කටයුතු සිදුකර නොතිබුණි.	2022 මැයි 09 දින කැබ් රථය ගිනි තබා විනාශ කිරීම සම්බන්ධව අමාත්‍යාංශය වෙතින් පත්කර ඇති පරීක්ෂණ මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යුතු 104(4) වාර්තාව මේ දක්වා සභාවට ලැබී නොමැති බව සහ අධිකරණ කටයුතු අවසන්ව නොමැති බව.	මුදල් රෙගුලාසි අනුව අලාභ අයකරගත යුතුය.
-----	--	---	--

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2014 හා 2016 වර්ෂ වලදී රු.33,605,179ක් වැයකර ඉදිකර තිබුණු බස් නැවතුම්පළ හා කඩ කාමර 2024 දෙසැම්බර් 31 වනවිටද භාවිතයෙන් තොරව නිෂ්කාර්යව පැවතුනි.	කඩ කාමර ගිවිසුම්ගතවී තිබුණද, ව්‍යාපාරික ස්ථාන ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා නොතිබීම සහ එම ස්ථානයට පැමිණීමට පවතින ප්‍රවේශ මාර්ග දුෂ්කරතා හේතුවෙන් වෙළඳාම් කටයුතු සඳහා පාරිභෝගිකයන් නොපැමිණීම නිසා ව්‍යාපාරික ස්ථාන වසා ඇති බව.	කඩ කාමර ඵලදායී කාර්යයකට යොමුකර ගැනීමට ක්‍රියා කළ යුතුය.
(ආ) 2021 සහ 2023 වර්ෂ වලදී කරමැටිය සතිපොළ කඩ කාමර 03 ක් ඉදිකිරීමට සහ අරමුදලින් රු.5,281,819 ක් වැයකර තිබුණි. කඩ බදු දීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු තෝරාගෙන තිබුණු අතර, ඉන් බදුකරුවන් දෙදෙනෙකු සමඟ බදු ගිවිසුම් වලට එළඹ තිබුණද, කුලී අයකර ගැනීමට කටයුතු නොකර නිෂ්කාර්යව පැවතුනි.	කඩ කාමර බදුදීමට ටෙන්ඩර් කැඳවීම් කළද කිසිවකු ටෙන්ඩර් ඉදිරිපත් කර නොතිබුණු බව.	විධිමත් සැලැස්මක් අනුව ව්‍යාපෘති තෝරාගෙන ඉදිකිරීම් කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කල ආදායම් හා වියදම් වර්ෂයේ තථ්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 02 ක සියයට 65 සිට සියයට 74 දක්වාද, වියදම් විෂයයන් 07 ක සියයට 21 සිට සියයට 87 දක්වාද විචලනයන් පැවතුණි. මේ අනුව අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.	ඉදිරි වර්ෂයේදී විචලනය අඩුකර ගැනීමට කටයුතු කරන බව.	ආදායම් වියදම් සම්බන්ධ විචලනාවය අවම කරගත යුතුය.

4.2 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා බල ප්‍රදේශයේ නිවාස, රාජ්‍ය ආයතන, හෝටල් හා වෙළඳසැල් ආදී ස්ථාන 134කින් නොදිරන කසළ මෙට්‍රික් ටොන් 05 ක්, දිරන කසළ මෙට්‍රික් ටොන් 21 ක් පමණ වාර්ෂිකව එක් රැස් කරනු ලබන අතර එසේ එක්රැස් කරනු ලබන කසළ මිගහකිවුල 14 කණුව ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකට අවිධිමත් ලෙස බැහැර කරමින් පැවතුණි.	තලාවතැන්න කසළ ව්‍යාපෘති යෝජනාව සඳහා අනුමැතිය ලද පසු සන අපද්‍රව්‍ය ඒකකය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව.	විධිමත්ව කසළ බැහැර කළ යුතුය.